

115  
B...

ග්‍රාමීය සමාජ සංවලතාව  
 පිළිබඳ  
 සමාජ විද්‍යාත්මක විග්‍රහයක්  
 (තෝරා ගත් ගමක් ආශ්‍රයෙන්)

උපු. ඩබ්. කරුණාරත්න (බී. ඒ. ගොරු)

සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සඳහා  
 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත  
 ඉදිරිපත් කරනු ලබන පර්යේෂණාත්මක නිබන්ධය

1985

116589



උපු.  
 116589

පටුන

	පිටු අංක
සාරාංශය	1 - 3
ක්‍රම වේදය	4 - 8
1 පරිච්ඡේදය	
නැව්ගිවි	9-14
2 පරිච්ඡේදය	
ශ්‍රී ලංකාවේ සම්	15-16
ගම් සහ සංවර්ධන	17-24
3 පරිච්ඡේදය	
නරවැල්ලිම ගම්	25
චේතනාසිත පසුබිම	26-28
සමාජ විප්ලව සහ සංවිධානය	29-30
ආර්ථික සංවිධානය	31-54
4 පරිච්ඡේදය	
සමාජ විප්ලව සහ සමාජ විප්ලවය	55-56
නරවැල්ලිම ගමේ ආර්ථික සංවිධානය	57-61
සමාජ විප්ලව ප්‍රවේශ සංවර්ධන	62-68
5 පරිච්ඡේදය	
ප්‍රධානතම - වෙනම පසු නැව්ගිවි සහ	
ගම් - නගරය සහ සම්බන්ධතාව	69-74
මැතින් ආර්ථිකයේ බලපෑම	75-78
ප්‍රියන් ආර්ථිකයේ ප්‍රවර්ධන	79-82
6 පරිච්ඡේදය	
රාජ්‍ය ආයතන සංවර්ධන කෙරෙහි බලපෑම	83
නරවැල්ලිම රජයේ රෝහල	84-94
නරවැල්ලිම උප නැවැල් කායනාලය	95-97
විදුලි බලවේග පෙහෙණම්පසු	98-100

7 පරිච්ඡේදය

සමාජ සංවිලසාව කෙරෙහි අධ්‍යාපනයේ  
බලපෑම

101-119

8 පරිච්ඡේදය

සංවිලසාව කෙරෙහි දේශපාලන  
කෞතුයේ බලපෑම

120-138

සමාලෝචනය සහ නිගමනය

139-143

උප ග්‍රන්ථය

ප්‍රශ්නාවලිය

144-145

ආශ්‍රිත ග්‍රන්ථ

146-147

සාරාංශය

" ශ්‍රමය සමාජයක සංවලකාව පිළිබඳ සමාජ විද්‍යාත්මක විග්‍රහයක්" නම් වූ මෙම අධ්‍යයනය සිදු කරන ලද්දේ මාතර දිස්ත්‍රික්කයේ කන්මක මැතිවරණ කොට්ඨාශයේ පිහිටි නරවැල්ලිට් ගමෙහිය. සාම්ප්‍රදායික ගැමි සමාජයෙහි කාල-යක් සමග සිදුවන වෙනස්කම් තැත්හොත් වලනයන් කෙරෙහි බලපා ඇති ආර්ථික සාමාජික, දේශපාලනික සහ සංස්කෘතික සාධක හඳුනාගෙන ඒවායේ හේතු ප්‍රත්‍යයන් විග්‍රහ කිරීම මෙම අධ්‍යයනයේ පරමාර්ථය වෙයි.

මෙහි පළමුවැනි පරිච්ඡේදය වෙන් වී ඇත්තේ ශ්‍රමය සමාජ හඳුනා ගැනීම පිළිබඳ විග්‍රහයකටයි. ලෝකයේ විවිධ රටවල කර ඇති අධ්‍යයනයන් ආශ්‍රයෙන් ගම ( Village ) නමින් හඳුන්වන ඒකකය අර්ථ නිරූපණය කළ හැක්කේ කෙසේදැයි එහිදී සලකා බැලීම. විශ්වීය නිර්වචනයක් ආශ්‍රයෙන් ගම හඳුනා ගැනීමේදී මතුවන ගැටළුද එබැවින් අධ්‍යයනය කරන ලබන ඒකකයෙහි ඇති ප්‍රවීණතාවන් සැලකිල්ලට භාජනය කිරීමේ යෝග්‍යතාවය ද එහි සාකච්ඡා කරනු ලැබේ.

දෙවැනි පරිච්ඡේදය ශ්‍රී ලංකාවේ ගම පිළිබඳ විශේෂිත විග්‍රහයකි. ඉපැරණි ඓතිහාසික මූලාශ්‍රවලින් නිරූපණය වන සාම්ප්‍රදායික ගම තුළින්ද යන්න එයින් හඳුනාගත හැකිය. එම සාම්ප්‍රදායික ගම සංවලකාවන්ට ලක්වූයේ යටත්විජිත ආධිපත්‍යයේ බලපෑම නිසා බවත් පසුකාලීනව මෙහි පෝෂණය වූ වාණිජ අර්ථ-ශ්‍රමයේ වර්ධනයත් සමග එහි සංවලකාවන් විවිධ ස්වරූප ගත් බවත් එහි සාකච්ඡා කොට ඇත. දෙවන පරිච්ඡේදයේ අග භාගය සංවලකාව ( Mobility ) නම් සංකල්පය හඳුනා ගැනීමටත් එහි ප්‍රභේදයන් විග්‍රහ කිරීමටත් භාවිතා කොට තිබේ.

තුන්වැනි පරිච්ඡේදය අධ්‍යයන ක්‍ෂේත්‍රය වූ නරවැල්ලිට් ගම පිළිබඳ හැඳින්-වීමකින් ආරම්භ වෙයි. පිහිටීම, භූගෝලීය පසුබිම සහ ගමෙහි ඓතිහාසික

පැවැත්ම ගැන ප්‍රලික්ම කරුණු සඳහන් වෙයි. අනතුරුව මෙම ගමෙහි ආර්ථික සංවිධානයේ ස්වරූපයද එමගින් පැහැන සමාජ සංවිධානයද සානවිජාවට සාපනය කරනු ලැබේ. විග්‍රහයේ පහසුව පිණිස ආර්ථික සංවිධානය වී ගොවිතැන, වාණිජ ක්ෂේත්‍ර වශව සහ චිත්‍ර ගෙවතු වශව වශයෙන් වෙන් කොට තිබේ.

කෙරවැනි පරිච්ඡේදය තරවැල්ලට ගමෙහි රැකියා ව්‍යුහය සහ සේවා විද්‍යුත්තිය පිළිබඳ හැදැරීමකට වෙන් වෙයි. කෘෂිකාර්මික ගැමි සමාජයක ජන සංඛ්‍යාවේ වර්ධනයත් සමග යැපීම් පිළිබඳ ප්‍රශ්න හටගන්නා ආකාරයද එමගින් ගමෙහි පුළු ස්වරූපය ඇති මැනී යන ආකාරයද මෙහි දක්වා ඇත. සේවා විද්‍යුත්ත ශ්‍රමය සංවලනයට භාජනය වන ආකාරයද ඒ නිසා අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ඇතිවන ප්‍රතිවිපාකයන්ද මෙම පරිච්ඡේදයේ අග කොටසින් විග්‍රහ කොට තිබේ.

පස්වැනි පරිච්ඡේදය තුළින් සාකච්ඡා කරනු ලබන්නේ ප්‍රමාණනය-වෙළඳපල හැඩගැස්ම සහ ගම - නගරය අතර ඇති සම්බන්ධතාවයි. සාම්ප්‍රදායික ගමක නිෂ්පාදන නගරය කරා ඇදී එන ආකාරයත් යළි නගරයේ ආධිපත්‍යය ගම කරා බලපාන ආකාරයත් මෙහි විග්‍රහකොට ඇත. මෙම පරිච්ඡේදයේ අග කොටස තරවැල්ලට ගම කෙරෙහි මෑතකාලයේදී පුටියේ බලපෑමක් ඇති කළ මෑතීන් ආර්ථිකය පිළිබඳ විග්‍රහයන් සඳහා වෙන් කොට ඇත.

හයවැනි පරිච්ඡේදය යොමු කොට ඇත්තේ සංවලතාව කෙරෙහි රාජ්‍ය ආයතනවල බලපෑම සාකච්ඡා කිරීමටයි. හුදකලා වූ සාම්ප්‍රදායික ගම්මාන කරා නවීකරණයේ පණිවුඩය ගෙනයාම සඳහා රාජ්‍ය අංශය ප්‍රියාජනක වන අයුරුත් එහි හිතකර මෙන්ම අහිතකර ප්‍රතිවිපාකයන් මෙහිදී නිරීක්ෂණය කොට ඇත. මෙම ගම කෙරෙහි එබඳු බලපෑම් ඇතිකරන රාජ්‍ය ආයතනය වශයෙන් රජයේ රෝහල, උපතැපැල් කායාර්ය සහ විදුලිබලවේග පෙහෙකම්හල හඳුනාගෙන ඇත.

ගත්වැනි පරිවිචේදය සමාජ සංවලකාව කෙරෙහි බලපා ඇති නිරන්තරම සාධකයක් වශයෙන් අධ්‍යාපනය පිළිබඳ විග්‍රහයකට වෙන් වී ඇත. නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද හේතුවන බැවින් ගෙන ග්‍රාමීය සමාජයන්හි ඇතිවූ සමාජ ආර්ථික ප්‍රබෝධය ඇත වෙහි කරුණු දැක්වෙයි. නව සිතුවම් පෑතුවම් ආශ්‍රයෙන් ගම් වෙනස්වන ආකාරයද, එහිලා අධ්‍යාපනය ලැබූ තරුණ පරම්පරාවේ සහායකත්වයද හැසිරීමේ විචරණය කරනු ලැබේ.

අවවැනි පරිවිචේදය තුළින් සාකච්ඡා කරනු ලබන්නේ ග්‍රාමීය සමාජයක සංවලකාව කෙරෙහි දේශපාලන ක්‍ෂේත්‍රයේ බලපෑමයි. මෑත කාලයේදී ජන විවිභය කෙරෙහි දේශපාලනය තරම් තදින් බලපෑ වෙනත් සාධකයක් නොමැති තරම්ය. ග්‍රාමීය සමාජවල දේශපාලන ක්‍රියාකාරිත්වය සහ ජනතාවගේ අපේක්‍ෂාවන් ද එමඟින් ගම් සංවලකාවන්ට ලක්වන ආකාරයද මෙහිදී හඳුනා ගැනීමට උත්සාහ කර ඇත.

අවසාන වශයෙන් සමාලෝචනය සහ නිගමනය දැක්වේ. මෙම අධ්‍යයනය සමස්තයක් වශයෙන් ගෙන එහි හරස්කඩක් තුළින් විද්‍යාමාන වන කරුණු යම් සලකා බැලීමක් එයින් කර ඇත. නරවැල්ලීම ගම්, ශ්‍රී ලංකාවේ සෙසු ගම්වල සිදුවන ආකාරයේම විපර්යාසයකට භාජනය වෙමින් පවතින දෘෂ්ටිකෝණයක් මෙන්ම මෙම සංවලකාවන් සංවර්ධනය පුරා කොන්දේසි ලෙස හැඩ ගැසිය යුත්තේ කෙසේද යන්නත් එමඟින් සාකච්ඡා කරනු ලැබේ.